

අයගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අයගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අයගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ වැඩ නිම කරන ලද රු.3,259,976 ක් වූ කර්මාන්ත 02 ක් සඳහා වර්ෂය තුළදී ගෙවන ලද රු.2,933,978 ක් වෙනුවෙන් ණයහිමි වෙන්කිරීම් සිදුකර තිබීමෙන් ජංගම වගකීම් එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණු අතර, වර්ෂයේ අතිරික්තය සමාන වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.	2025 වර්ෂයේ අවසාන ගිණුම් සැකසීමේදී ගැලපීම් කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 03 කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.145,673,434 ක වෙනසක් පැවැතිණි.	නව ගිණුම් ක්‍රමවේදය යටතේ වත්කම් ප්‍රත්‍යාගණනය කර ඒවායේ නියමිත වටිනාකම් ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව හා කර්මාන්ත ණයහිමි ශේෂය 2010 වර්ෂයට පෙර අගයක් බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.3,686,400 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.4,855,682 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබූ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,827,303	1,806,736	2,031,306	229,647	2,212,380	1,566,791	1,513,157	655,413
කුලී	9,967,939	10,287,942	10,632,855	197,971	8,432,770	8,207,927	7,607,873	1,361,237
බලපත්‍ර ගාස්තු	649,620	650,325	652,115	-	790,160	651,300	559,491	-
වෙනත් ආදායම්	<u>843,700</u>	<u>810,011</u>	<u>644,478</u>	<u>-</u>	<u>859,500</u>	<u>618,288</u>	<u>513,720</u>	<u>1,041,179</u>
	<u>13,288,562</u>	<u>13,555,014</u>	<u>13,960,754</u>	<u>427,618</u>	<u>12,294,810</u>	<u>11,044,306</u>	<u>10,194,241</u>	<u>3,057,829</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් කඩකාමර 03 කින් හා අයගම් පොලිස් ස්ථානයෙන් සමාලෝචිත වර්ෂයට අදාළව අයවිය යුතු රු.270,464 ක් වූ හිඟ කුලී හා ප්‍රමාද ගාස්තු 2025 අප්‍රේල් වන විටත් අය කර ගෙන නොතිබුණි.	එක් කඩකාමරයක් මුද්‍රා තබා ඇති අතර, නැවත එම කඩකාමරය ටෙන්ඩර් කර හිඟ මුදල අයකර ගැනීම සඳහා නඩු පවරන බව, අයගම් පොලිස් ස්ථානයට අදාළ හිඟ මුදල හා ඉතිරි හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1.1 සන අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී සන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 4.5 ක් පමණ බැහැර කිරීම සඳහා කාර්යය මණ්ඩල වැටුප්, වාහන නඩත්තුව හා ඉන්ධන වෙනුවෙන් රු.4,852,518 ක් පමණ වැයකර තිබුණ ද, එම අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුදුසු ස්ථානයක් හඳුනා නොගෙන දිරන කසළ අයගම ක්‍රීඩාංගනය අසල ඉඩමෙහි වලවල්වලට දමා වැසීම සිදු කර තිබුණි.	කසළ බැහැර කිරීම සඳහා සුදුසු ඉඩමක් සොයා බැලීමේ කටයුතු සිදු කරමින් පවතින බව.	කසළ බැහැර කිරීම සඳහා සුදුසු ඉඩමක් පවරාගෙන සන අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.24,955,401 ක් වූ ගිණුම් විෂයයන් 03 ක විස්තරාත්මක උපලේඛන සකස් කර නොතිබුණි.	නව ගිණුම් ක්‍රමවේදය යටතේ වත්කම් ප්‍රත්‍යාගණනයක් සිදුකර ඒවායේ නියමිත වටිනාකම ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	විස්තරාත්මක උපලේඛන සකස් කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අයගම නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිකර ඇති ඉඩම වසර 30 ක දීර්ඝකාලීන බදු පදනම මත 2022 සැප්තැම්බර් 09 වන දින ගිවිසුම්ගතව බදු දී තිබුණද, එදින සිට 2023 මාර්තු 22 දින දක්වා ගිවිසුම් ප්‍රකාරව අයකර ගත යුතු බදු කුලිය රු.62,000 ක් අය කරගෙන නොතිබුණි. එමෙන්ම, නව තක්සේරුව අනුව 2023 දෙසැම්බර් 01 දින සිට මාසික කුලිය ලෙස රු.58,333 ක් අයකළ යුතු වුවද, 2025 මාර්තු අවසන් වන විටත් මාසික කුලිය ලෙස රු.10,333 ක් පමණක් ලැබී තිබීමෙන් රු.773,328 ක හිඟ කුලියක් අයවිය යුතුව පැවැතිණි.	හිඟ මුදල කඩිනමින් ගෙවා අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම දන්වා ඇති බව.	නව තක්සේරුව අනුව මාසික බදු මුදල් හා හිඟය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දේශීය ණය සංවර්ධන අරමුදලෙන් ලබාගත් රු.17,748,000 ක ණය මුදල මගින් නව වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ කර්මාන්තයේ I සහ II අදියරෙහි වැඩ 2023 අගෝස්තු අවසන් කර තිබුණ ද, 2025 අප්‍රේල් වන විටත් අදාළ වෙළඳ සංකීර්ණය අරමුණුගත කාර්යය සඳහා යොදවා ආදායම් උපයා ගැනීමට කටයුතු කර නොතිබුණි.	කඩ කාමර බදු දීම සඳහා තවදුරටත් සිදුකළ යුතු අත්‍යාවශ්‍යම වැඩ කිහිපයක් අවසන් කිරීමට ඉතිරි වී ඇති බව සහ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	අත්‍යාවශ්‍ය පහසුකම් සපයා අදාළ වෙළඳ සංකීර්ණය අරමුණුගත කාර්යය සඳහා යොදවා ආදායම් උපයා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) පළාත් මාර්ග උපලේඛන ගාස්තු (HSR) අනුව හැඩයම් (Shuttering) සඳහා භාවිතා කළ යුතු රේටය වෙනුවට ඊට වඩා වැඩි රේටයක් භාවිතා කර ගෙවීම් කර තිබීම හේතුවෙන් කර්මාන්ත 15 ක් සඳහා රු.335,434 ක් වැඩිපුර ගෙවා තිබුණි.	විගණනය විසින් මේ බව පෙන්වා දීමෙන් පසු කර්මාන්ත 06 කින් රු.50,906 ක් අයකර ගත් බව හා ඉතිරි මුදල් ද අවසන් බිල්පත් වලින් හෝ රැඳවුම් මුදලින් අඩු කර ගැනීමට කටයුතු කරන බව.	වැඩිපුර ගෙවීම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

තිරසාර සංවර්ධන අරමුණු ලභාකර ගැනීම සඳහා සැලසුම් කර තිබුණු වැඩසටහන් 09 ක් ක්‍රියාත්මක කර නොතිබුණු අතර, වැඩසටහන් 24 ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සියයට 25 සිට සියයට 50 දක්වා අඩු මට්ටමක පැවැතිණි.

සභාවේ අදහස් දැක්වීම

අඩු ආදායම් ලබන ප්‍රාදේශීය සභාවක් බැවින් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මූල්‍යමය ප්‍රතිපාදන නොමැති බව.

නිර්දේශය

තිරසාර සංවර්ධන අරමුණු ලභාකර ගැනීමට හැකිවන පරිදි වාර්ෂික සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.